



කලාප අධ්‍යාපන කාර්යාලය - රත්නපුර

කාර්ය පත්‍රිකාව

විෂය- ආර්ථික විද්‍යාව

මුදලට ඉල්ලුමක් ඇති වීමට බලපාන හේතු සහ මුදල් ඉල්ලුම තීරණය කරනු ලබන සාධක විමසා බලයි.

ශ්‍රේණිය - 13

පාඩම - 1

නිපුණතාව 7.0 - මුදල් හා මිල මට්ටම්වල හැසිරීම හඳුනා ගනිමින් ආර්ථිකයේ ක්‍රියාකාරීත්වයට බැංකු පද්ධතිය දායක වන ආකාරය විමර්ශනය කරයි.

නිපුණතා මට්ටම 7.2 - මුදලට ඉල්ලුමක් ඇති වීමට බලපාන හේතු සහ මුදල් ඉල්ලුම තීරණය කරනු ලබන සාධක විමසා බලයි.

මුදල් ඉල්ලුම (ද්‍රවශීලතාවරණය) -

- කිසියම් අවස්ථාවක දී මුදල්, මුදල් වශයෙන් ළඟ තබා ගැනීමට මහජනතාව තුළ ඇති කැමැත්ත මුදල් ඉල්ලුම (ද්‍රවශීලතාවරණය) ලෙස හැඳින්වේ.
- මුදලට ඉල්ලුමක් ඇති වීම කෙරෙහි බලපාන ප්‍රධාන හේතු තුනකි.

1. ගනුදෙනු වේගතාව
2. ආරක්ෂණ වේගතාව
3. සමපේක්ෂණ වේගතාව

1. ගනුදෙනු වේගතාව නිසා ඇති වන මුදල් ඉල්ලුම - පුද්ගලයාට ලැබෙන ආදායම් සහ පුද්ගලයා කරන වියදම් එකිනෙකට නොගැලපීම නිසා එදිනෙදා ගනුදෙනු කිරීමේ අරමුණෙන් මුදල් ශේෂ ළඟ තබා ගැනීමයි.

- ගනුදෙනු වේගතාවෙන් මුදලට ඇති ඉල්ලුම තීරණය කරන ප්‍රධාන සාධකය වන්නේ පුද්ගලයන්ගේ ආදායමයි.

2. ආරක්ෂණ වේගතාව නිසා ඇති වන මුදල් ඉල්ලුම - සැලසුම් කළ නොහැකි අනපේක්ෂිතව ඇති වන වියදම් කාර්යක්ෂම ව පියවා ගැනීමේ අරමුණෙන් පුද්ගලයන් මුදල් ශේෂ ළඟ තබා ගැනීමයි.

- නිදසුන් - හදිසි අනතුරු, ලෙඩරෝග වැනි අවස්ථාවල දී ප්‍රයෝජනයට ගැනීම සඳහා මුදල් ශේෂ ළඟ තබා ගැනීමයි.

3. සමපේක්ෂණ වේගතාව නිසා ඇති වන මුදල් ඉල්ලුම - පිළිණපත්වල මුදල් ආයෝජනය කිරීමෙන් අනාගත වාසි (ප්‍රතිලාභ) ලබා ගැනීමේ අරමුණෙන් මුදල් ළඟ තබා ගැනීමයි. නැතිනම් වත්කමක් ලෙස මුදල් ශේෂ ළඟ තබා ගැනීමයි.

අභ්‍යාස

1. මුදලට ඇති ඉල්ලුම තීරණය වීම කෙරෙහි බලපාන සාධක 5ක් නම් කර පැහැදිලි කරන්න.

